

11 ශ්‍රේණිය
2018 දෙවන වාරය - පෙරහුරු පරීක්ෂණය
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය.

පිළිතුරු
1 පත්‍රය

1.(3) 2.(4) 3.(2)4.(4) 5.(1) 6.(3) 7.(2) 8.(3) 9.(1) 10.(3) 11.(2) 12.(4)13.(2)14.(1)15.(1)16.(3) 17.(3)
 18.(4) 19.(2)20.(4)21.(4)22.(3) 23.(1)24.(3)25.(3)26.(1)27.(1)28.(2) 29.(2)30.(2)31.(4)32.(2) 33.(1) 34 (2)
 35.(3) 36.(4) 37.(2) 38.(3)39.(4)40.(1)
 ලකුණු 1x 40 = 40

11 පත්‍රය

01. i අ.) ඒකපුද්ගල ව්‍යාපාරයකි / කේවලස්වමි ව්‍යාපාරයකි (ලකුණු 01)
 ආ) වසර දහයක පළපුරුද්ද / ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හදාරා තිබීම/ මූල්‍ය ශක්තිය (ලකුණු 01)
- ii ලියාපදිංචි කළ යුතුයි . (ලකුණු 01)
 අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේනම් ව්‍යාපාර නම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචිය අනිවාර්යය වේ. (ලකුණු 01)
- iii අයිතිකරු/ බැංකුව/සේවකයින් (ලකුණු 01)
 * හේතුවදැක්වීමට (ලකුණු 01)
- iv සංස්ථාපිත සමාගම් (ලකුණු 02)
- v වත්කම් = හිමිකම් - වගකීම් (ලකුණු 01)
 මුදල් රු.500 000
 ගොඩනැගිලි රු. 1200 000 = 1700 000
 1700 000 = 1700 000 (ලකුණු 01)
- iv ගොඩනැගිල්ල රු.1200 000
 උපකරණරු.10 000 (ලකුණු 01x 2)
- vii ගැනිලි ගිණුම හරරු. 50 000
 මුදල් පොත රු.50 000 (ලකුණු 02)

viii මුදල් ගිණුම

	වටිනාකම රු.		වටිනාකම රු.
ප්‍රාග්ධනය	500 000	අමුද්‍රව්‍ය	50 000
බැංකු ණය	100 000	උපකරණ	10000
විකුණුම්	75 000	සේවක වැටුප්	12 000
		ප්‍රවාහන වියදම්	5 000
		ශේ/ප/ගෙ/	598000
	675 000		675 000
ඉ/ගෙ/ශේ	598 000		

- ix රු.1200 000 x 10/100= 10 000 (ලකුණු 02)
 12 (ලකුණු 02)

- x විකුණුම් 75 000
 අඩුකලා වියදම් - අමුද්‍රව්‍ය ගැනුම් 50 000
 සේවක වැටුප් 12 000
 ප්‍රවාහන වියදම් 5 000
 ගොඩනැගිලි ක්ෂය 10 000 (77 000)
 ශුද්ධ අලාභය (2 000)
 (ලකුණු 02)

02. i) අ) ආහාර/වාසස්ථාන/ඇඳුම් පැළඳුම්/ආරක්ෂාව/ සෞඛ්‍යය/අධ්‍යාපනය/
ප්‍රවාහනය/සන්නිවේදනය/විනෝදය (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
ආ) අත්‍යවශ්‍ය නොවීම/විවිධවීම/නිර්මාණයකල හැකි වීම/සංකීර්ණ වීම/
අසීමිත වීම (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
- ii) අ) සත්‍යයි
ආ) සත්‍යයි
ඉ) අසත්‍යයි
ඊ) අසත්‍යයි (ලකුණු $\frac{1}{2} \times 4 = 2$)
- iii) අ) භූමිය/ශ්‍රමය/ප්‍රාග්ධනය/වායවසාය (ලකුණු 01)
ආ) භූමිය - බිම් ඉඩකඩ
ප්‍රාග්ධනය - පදම්කල පන්තොළ/උපකරණ/ගොඩනැගිල්ල/
(ලකුණු 01)
- iv) අ) පරිගණක/අන්තර්ජාලය/cctv පද්ධති/ජංගම දුරකථන/රොබෝ යන්ත්‍ර/
ඩිජිටල් තාක්ෂණය/නැතෝ තාක්ෂණය ආදී පිළිගත හැකි ඕනෑම කරුණක් පැහැදිලි කිරීම
(ලකුණු 01)
ආ) සංස්ථාපිත සමාගම් (ලකුණු 01)
- 03 i) අ) ගෙන්ගෙට ගොස් අලෙවි කිරීම/පොලෙන් පොලට ගොස් අලෙවි කිරීම/
ජංගම රථ මගින් අලෙවිය (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
ආ) මෝටර් රථ/බනිජ තෙල්/යන්ත්‍රෝපකරණ/විදුලි උපකරණ/කිරිගුපිටි/රෙදිපිළි
(ලකුණු 01)
- ii) අ) පහසුව/ආරක්ෂිත බව/ගෙනයාමේ පහසුව/අන්තර්ජාලය සමග ගනුදෙනු කිරීමට ඇති හැකියාව
/වේගවත්වීම (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
ආ) වෙක්පත මතුවීම සඳහන් ආදායකයාගේ නම ඒ අකාරයෙන්ම වෙක්පත පිටුපස ලිවීම
(ලකුණු 01)
- iii) යම් ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීමට යම් පාර්ශවයකට ඇති නීත්‍යානුකූල
අයිතිය (ලකුණු 01)
උදාහරණය සඳහා (ලකුණු 01)
- iv) අ) වැරදි තොරතුරු සන්නිවේදනය වීම
 - අවශ්‍ය පාර්ශව වෙත නිසි පරිදි, නිසි තොරතුරු සන්නිවේදනය නොවීම
 - අනවශ්‍ය පාර්ශව වෙත අනවශ්‍ය තොරතුරු සන්නිවේදනය වීම .
 - තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා නොවීම
 - තොරතුරු පමාවීම
 - අනවශ්‍ය පිරිවැය දැරීමට සිදුවීම (පිළිගතහැකි වෙනත් කරුණු)
(ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
 - ආ) අධිවේගී මාර්ග ඉදිවීම/වරාය,ගුවන්තොටුපල ඉදිවීම/පවතින පර්යන්ත නවීකරණය වීම
/මාර්ගසංඥා පද්ධති නවීකරණය වීම/විවිධ බලශක්ති භාවිතයට පැමිණීම/නවීන පහසුකම් සහිත
වාහන භාවිතයට පැමිණීම (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

04. i) අ) ව්‍යාපාරික අරමුණක් සඵලදායීව ඉටු කරගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව
යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය
කිරීමට අදාළ වූ ක්‍රියාවලිය කළමනාකරණය (ලකුණු 01)
ආ) හිඟ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගතහැකි වීම
අරමුණු සාර්ථකව ඉටු කරගත හැකි වීම .
අනවශ්‍ය පිරිවැය දැරීමට සිදු නොවීම .
ව්‍යාපාරයේ අනාගත කීරණ පහසු වීම.
ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු වීම. (පිළිගතහැකි වෙනත් කරුණු)
(ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
- ii) A මෙහෙයවීම
B සැලසුම්කරණය
C සංවිධානකරණය
D පාලනය (ලකුණු 02)
- iii) අ) භාණ්ඩ හා සේවා මිලදීගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය වෙළඳමයි. (ලකුණු 01)
ආ) අන්තර්ජාලය හරහා වෙළඳපොල කටයුතු සිදුකිරීම අවකාශීය වෙළඳා පොළයි

(ලකුණු 01)

- iv) අ)ප්‍රාදේශීය නිෂ්පාදකයින්ගෙන් කිරි,පාන්,බිත්තර ,ඉඳල්/කොසු ,එළවලු,පොල්, හකුරු,පැණි, ආප්ප,ඉඳිආප්පවැනි ආහාර වර්ග - මෙවැනි එක් අවස්ථාවක් පැහැදිලි කිරීම .

(ලකුණු 01)

- ආ) දැන්වීමපලකිරීම, සේල් පැවැත්වීම , ප්‍රදර්ශන පැවැත්වීම, ආදී පිළිගතහැකි ඕනෑම ක්‍රම 2 ක් (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

11 කොටස

05. i) අ) ව්‍යාපාරයක් කෙරෙහි ඇල්ම ඇති පාර්ශව වල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණයයි. (ලකුණු 01)

- ආ) අමතර ප්‍රාග්ධනය යෙදීම /ගැනිලි සිදුවීම /වියදම් /ආදායම් (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

- ii) අ)අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයකි /වර්තමානයේඇති බැඳීමකි / බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ග ලා යාමක් සිදුවේ.(ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

- ආ) ජංගම වගකීම් හා ජංගම නොවන වගකීම් (ලකුණු 01)

iii)

ගනුදෙනුව	වත්කම්		= හිමිකම් + වගකීම්	
	මුදල්	තොගය	හිමිකම්	බැංකු ණය
1.	+500 000	-	+ 500 000	-
2.	+200 000	-	-	+ 200 000
3.	- 50 000	+ 50 000	-	-
4.	- 10 000	-	- 10 000	-
	640 000	+ 50 000	= 490 000	+ 200 000

(ලකුණු 04)

iv)

ගනුදෙනුව	මූලාශ්‍රලේඛනය	හර වන ගිණුම	බැර වන ගිණුම
(1)	ලදුපත	මුදල් පොත	ප්‍රාග්ධන ගිණුම
(2)	ලදුපත	මුදල් පොත	බැංකු ණය ගිණුම
(3)	වවුචරය	ගැනුම් ගිණුම	මුදල් පොත
(4)	වවුචරය	ගොඩනැගිලි කුලී ගිණුම	මුදල් පොත

(ලකුණු 04)

06. i) බැංකු ගිණුම (සංශෝධිත)

දිනය	විස්තරය	ස.පි	වටිනාකම	දිනය	විස්තරය	
2017/5/31	ශේෂය/ඉ /ගේ/ සෘජු ප්‍රේෂණ		16 500	5/31	රක්ෂණ ගාස්තු ශේ/ප/ගෙ	5 000
			8 000			19 500
			24 500			24 500
2017/6/01	ශේ/ඉ /ගෙ		19 500			

(ලකුණු 02)

බැංකු සැසඳුම් ප්‍රකාශය

	රු	රු
2017/5/31 සංශෝධිත බැංකු ශේෂය		19 500
එකතුකලා- බැංකුවට ඉදිරිපත්නොකළ චෙක්පත් (564358)	20 000	20 000
		39 500
අඩුකලා- නිෂ්කාශනය නොවූ චෙක්පත් (234324)	16 000	(16 000)
		22 500

(ලකුණු 04)

- ii) අ)

පොදු ජ'නලය

දිනය	වවුචර අංකය	විස්තරය	ලෙ .පි.	හර රු.	බැර රු.
1.		විකුණුම් ගිණුම හර ණය ගති ගිණුම		900	900

2.		(ණයට වකුණුම රු. 5600, වකුණුම ජනලයේ රු.6500 ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම)		8 500	8 500
3.		සේවක වැටුප් ගිණුම හර අවිනිශ්චිත ගිණුම (ගෙවුසේවක වැටුප් මුදල් පොතේ පමණක් සටහන්වීම නිවැරදි කිරීම)		2 500	2 500
4.		රක්ෂණ ගාස්තු ගිණුම හර වරිපනම් ගිණුම (ගෙවූ රක්ෂණ ගාස්තු වරිපනම් ගිණුමට හර වීම නිවැරදි කිරීම)		500	500
		ණය හිමි ගිණුම හර අවිනිශ්චිත ගිණුම (ණය හිමියන්ට ගෙවූ රු.12 500 ණය හිමි ගිණුමේරු. 12 000 ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම)			

(ලකුණු 04)

ආ)

අවිනිශ්චිත ගිණුම							
දින ය	විස්තරය	ලෙ. පි	වටිනාකම රු.	දින ය	විස්තරය	ලෙ. පි	වටිනාකම
	ශේෂ වෙනස පිරික්සුමේ		9 000		සේවක වැටුප් ගිණුම ණය හිමි ගිණුම		8 500 500 9 000
			<u>9 000</u>				<u>9 000</u>

(ලකුණු 02)

07 i) අ) ණය ගතියෙකුගෙන් අයවිය යුතු මුදලක් නිශ්චිතවම අයකරගත නොහැකි තත්ත්වයටපත් වුවහොත් එම නොලැබෙන ණය ප්‍රමාණය බේල් ණය ලෙස හැඳින්වේ.

(ලකුණු 02)

ආ) බොල් ණය ගිණුම හර ණය ගති ගිණුම බැර

(ලකුණු 02)

ii)

ප්‍රභාත්ගේ ව්‍යාපාරයේ
2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
අදායම් ප්‍රකාශය

විකුණුම්		450 000
අඩුකලා - විකුණුම් පිරිවැය		
ආරම්භක කොශය(2017.1.1)	30 000	
ගැනුම්	300 000	
	330 000	
අඩුකලා- අවසාන කොශය (2017.12.31)	(12 500)	(317 500)
දළ ලාභය		132 500
අඩුකලා-		
බෙදාහැරීමේ වියදම්		
ප්‍රචාරණ ගාස්තු	10 000	
බෙදාහැරීමේ වියදම්	12 000	
බෝල් ණය	1 000	
	23 000	
පරිපාලන වියදම්		
පරිපාලන වේතන	30 000	
විදුලි ගාස්තු	12 000	
යන්ත්‍ර ක්ෂය	12 000	
	77 000	
මූල්‍ය වියදම්		
බැංකු ණය පොලී	5 000	(82 000)
ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කලා		50 500

(ලකුණු 4)

iii)

ප්‍රභාත්ගේ ව්‍යාපාරයේ
2017.12.31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

ජංගම නොවන වත්කම්	පිරිවැය රු.	සමුච්චිත ක්ෂය රු.	ධාරණ අගය රු.
ඉඩම් හා ගොඩනැගිලි	400 000	-	400 000
යන්ත්‍ර	120 000	12 000	108 000
	<u>520 000</u>	<u>12 000</u>	<u>508 000</u>
ජංගම වත්කම්			
ණයගතියෝ		44 000	
භාණ්ඩ තොගය		12 500	
ඇති මුදල්		<u>52 000</u>	<u>108 500</u>
			<u>616 500</u>
ප්‍රාග්ධනය			
අඩුකළා - ගැනිලි			500 000
			(5 000)
එකතු කළා - ශුද්ධ ලාභය			<u>495 000</u>
			<u>50 500</u>
			<u>545 500</u>
ජංගම නොවන වගකීම්			
10% බැංකු ණය			<u>50 000</u>
			<u>595 500</u>
ජංගම වගකීම්			
ණය හිමියෝ		20 000	
උපචිත බැංකු ණය		<u>1 000</u>	<u>21 000</u>
			<u>616 500</u>

(ලකුණු 04)